



ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA

Registration B I
(High Reg. P. & S.C.)
12/78

නොමිලයේ නිකුත් කරන ලදී.
கட்டணமின்றி வழங்கப்பட்டது
Issued Free of charge

ලස්සැත්ත ලියාපදිංචි කිරීමේ ලේඛනය
பிறப்புப் பதிவுப் புத்தகம்
REGISTER OF BIRTHS


අංකය } 5426
ල.බ. }
No. } *

ලස්සැත්ත හා මරණ ලියාපදිංචි කිරීමේ දඬුවම (110 වන පරිච්ඡේදය)
பிறப்புகள், இறப்புகள் பதிவு செய்ய சட்டம் (அத்தியாயம் 110)

Births and Deaths Registration Act (Cap. 110)

දිස්ත්‍රික්කය } කෑගල්ල
பெரும் பகுதி } District }
කොට්ඨාසය }
பிரவு } Division }
කැබලිගල කොටස

1. ලපන් දිනය හා ස්ථානය பிறந்த திகதியும் இடமும் Date and place of birth	වස 2015 (අදාළව පහතලබා) කැපුම්බර් 09 වන දින ලස්සැත්ත රෝහල කැබලිගල
2. නම பெயர் Name	රදීන් ආදිතීස කන්දාර ජයසිංහ
3. ස්ත්‍රී පුරුෂ සාධය பால் Sex	පුරුෂ
4. පියාගේ தகப்பன் Father's	සම්පූර්ණ නම முழுப் பெயர் full name ජයසිංහ ආරච්චිලාගේ කොලීම් කන්දාර ජයසිංහ
	ලපන් දිනය பிறந்த திகதி date of birth 1990.10.02
	ලපන් ස්ථානය பிறந்த இடம் place of birth කැබලිගල
	ජාතිය சாதி race සිංහල
5. මවගේ தாய் Mother's	සම්පූර්ණ නම முழுப் பெயர் full name රජකුමාර රාමලාලගේ ජානිකා මුදුමුණි-කේසරසිංහ
	ලපන් දිනය பிறந்த திகதி date of birth 1988.11.27
	ලපන් ස්ථානය பிறந்த இடம் place of birth කෑපුත්ත පොළම කැබලිගල
	ජාතිය சாதி race සිංහල
වයස வயது age අවු: 27	
6. මව්පියන් විවාහකද ? பெற்றோர் விவாகம் செய்தவர்களா? Were parents married ?	විවාහිත இல்லை
7. මුත්තා அம்மா	සම්පූර්ණ නම முழுப் பெயர் ජයසිංහ ආරච්චිලාගේ ලාලි



<p>8. පියා ශ්‍රී ලංකාවේ ආදේශිතයන්ගේ හෝ පියා ශ්‍රී ලංකාවේ උපතක් නොමැති අයගේ පියාගේ නම හෝ පියාගේ නම නොමැති අයගේ පියාගේ නම හෝ පියාගේ නම නොමැති අයගේ පියාගේ නම</p> <p>If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka</p>	<p>සම්පූර්ණ නම Full name</p> <p>උපන් වර්ෂය Year of birth</p> <p>උපන් ස්ථානය Place of birth</p>	<p>පියා ශ්‍රී ලංකාවේ උපතක් නොමැති</p>
<p>9. දැනුම් දෙනු ලබන්නාගේ සම්පූර්ණ නම, සිටින ස්ථානය සහ දැනුම් දෙනු ලබන්නාගේ සම්පූර්ණ විස්තරයක්</p> <p>Informant's full name, residence and in what capacity he gives information</p>		<p>විස්තරය ආරම්භකයන් සහතික කරනු ලබන (සියලුම)</p> <p>සඳහාගේ නිකුත්වීමේ සම්පූර්ණ තොරතුරු</p>
<p>10. දැනුම් දෙනු ලබන්නාගේ අත්සන</p> <p>Informant's signature</p>		<p>16 වන ක්‍රමයේ ප්‍රකාරයේ ප්‍රකාරය මත ලියාපදිංචි කරන ලදී</p>
<p>11. පියා සිටින දිනය</p> <p>Date of registration</p>		<p>වර්ෂ 2016 (දෙදහස් එකසිය)</p>
<p>12. රෙජිස්ට්‍රාර්ගේ අත්සන</p> <p>Registrar's signature</p>		<p>රෙජිස්ට්‍රාර් විසින් ලියාපදිංචි කරනු ලබන ලදී</p>
<p>13. පියා සිටින ස්ථානයේ සිටින අයගේ සම්පූර්ණ නම සහ විස්තරයක්</p> <p>Name inserted or substituted after registration</p>		
<p>14. 13 වැනි අංකයේ ඇතුළත් විස්තර සපුරා ඇති පුද්ගලයන්ගේ සම්පූර්ණ නම සහ විස්තරයක්</p> <p>Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>		
<p>15. නම ඇතුළත් කිරීමේ හෝ වෙනස් කිරීමේ දිනය සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ අත්සන</p> <p>Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>		

1975 අංක 41 දරන විවාහ, උපන්දින සහ මරණ (සංශෝධන) පනතේ සංශෝධන උපද්‍රවණ සහ මරණ ලියාපදිංචි කිරීමේ පනතේ (110 වන සංශෝධනය) 11 (අ) වගකීමේ පිටපතක් යටතේ මෙම පිටපත ලියාපදිංචි කරන ලද පිටපතකි.

This copy is issued under the provisions of Section 11 A of the Births and Deaths Registration Act (Cap. 110) as amended by the Births, Deaths and Marriages (Amendment) Law, No. 41 of 1975.

රෙජිස්ට්‍රාර් විසින් ලියාපදිංචි කරනු ලබන ලදී

රෙජිස්ට්‍රාර් විසින් ලියාපදිංචි කරනු ලබන ලදී

රෙජිස්ට්‍රාර් විසින් ලියාපදිංචි කරනු ලබන ලදී

රෙජිස්ට්‍රාර් විසින් ලියාපදිංචි කරනු ලබන ලදී

රෙජිස්ට්‍රාර් විසින් ලියාපදිංචි කරනු ලබන ලදී

ඇ. පු. - මෙම පිටපතකි යටත් අන්තර්ගත වෙනස් කිරීමක් හෝ වෙනස් කිරීමක් දැනුම් දෙනු ලැබූ විට දඬුවම් ලැබිය හැකිය.

Note - It is a punishable offence to make any addition or alteration in this copy.